

පුරුෂ කචිංගල හේමසිරි හිමි
PAPER

ඉන්දුනීසියාවේ බෝරෝබුදුර වෙශත්‍යයේ ශිල්පීය තාක්ෂණය 21 වැනි සියවසට අදාළ කරගතහැකි අයුරු

පුරුෂ කචිංගල හේමසිරි හිමි, පාලි හා බොද්ධ අධ්‍යායනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ලොව සිවු වැනි විශාලත් ම රත්ෂ ලෙස සැලකෙන ඉන්දුනීසියාව වැඩි ම මූස්ලිම් ජනගහනයක් වෙසෙන රාජ්‍යය ද වේ. මෙම රාජ්‍යයෙහි පවත්නා අතිශ්‍රේණී නිර්මාණ ඇතරට ලොව පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන බෝරෝබුදුර වෙශත්‍යය බොද්ධ කලා කරුවාගේ අද්විතීය නිර්මාණ ගක්තිය ප්‍රකට කරයි. එම බෝරෝබුදුර වෙශත්‍යයේ හාටින කර ඇති ශිල්පීය කුම අධ්‍යායනය කරමින් 21 වැනි සියවසයේ තාක්ෂණයට අදාළ කර ගතහැකි බව පෙන්වා දෙමින් විවරණයක් සැපයීම මෙම පර්යේෂණයේ අපේක්ෂිත අරමුණ සි.

ත්‍රි.ව. 732-900 අතර කාලයේ ජාවාහි පාලනය කළ සිලේන්ද රාජ්‍යවායට අයත් පාලකයෙකු විසින් ත්‍රි.ව. 850 දී පමණ ඉදිකළ නිර්මාණයක් ලෙස බෝරෝබුදුර වෙශත්‍ය සැලකේ. එය නිර්මාණය කළ විස්මින කලාකරුවා කඩුරුන්ද යන්න පිළිබඳ උග්‍රීතියක සඳහන් නොවේ.

මෙම වෙශත්‍යයේ පහළ සිට ඉහළට කොටස් නවයක් දැකිය හැකිය. ආරම්භයේ පදනමක් අනතුරුව කොටස් පහතින් යුත් සම සත්‍යස් ආකාර කොටසකුන් ඉන් අනතුරුව වතුකාර පේලි තුනකින් යුත් කොටසක් ද අවසානයේ අතිවිශාල වෙශත්‍යයක් ද දැකිය හැකිය. මෙහි බුද්ධ ප්‍රතිමා 504 ක් සහ සෙසු වාමන රුප 2762 ක් වේ. ප්‍රධාන ස්තූපය පිහිටි කොටසේ අනෙකුත් අවශ්‍ය ස්තූප නිර්මාණය කර ඇති අතර ඒවායෙහි අභ්‍යන්තරයෙහි බුද්ධ ප්‍රතිමා 72 ක් වේ. එසේ ම කැටුයම් කරන ලද ගෙළමය කොටස්වල බුද්ධ වරිතයේ විවිධ අවස්ථා නිර්මාණය කර ඇත. ස්තූපයේ වාමන රුප මගින් කජාපුවක් 1460 ක් පමණ මුරතිමත් කර ඇතැයි දැනට ගණන් බලා ඇති.

මුදුදහමේ ඇතුළත් ලෝක විෂය පිළිබඳ විශ්‍රාය (කාම, රුප, අරුප) මුරතිමත් කරන මෙම බෝරෝබුදුර ස්මාරකමය වෙශත්‍යයේ පදනමේ සිට ඉහළට දක්වා විහිදී ඇති ශිල්පීය තාක්ෂණය 21 වැනි සියවසේ වෙසෙන කලා කරුවාද මවිතයට පත්කරයි. වසර ගණනාවක් පුරා නොනැසී පවත්නා එම ශිල්පීය තාක්ෂණය අධ්‍යායනය කරමින් බෝරෝබුදුර වෙශත්‍යය පිළිබඳ විවරණයක් සැපයීම මෙම පර්යේෂණ පත්‍රිකාවෙන් සිදු කෙරේ.